

ՆԵՐՍԻՍ.ԻՑ ԻՑ.ՆԵՐՍ ԸՅԻՆՈՒՄ
ԼՅՈՒՆՅԱՆ

ԳՅՈՒՄՆԵՐ ԿԵՐՆ
ԵՑ.ԻՆՍ ԸՅԻՆՈՒՄ
Յ.ԼԻՍՅԱՆ



ՅԷՅԻՐԴԵՅ. : Edward Hughes

ԵՅՈՕՁԵՅ ԱՆՓՂԴԵՂՆԱ : Lazarus
Alastair Paterson

ԲՅՕՅՈՒՄ ԼՅՈՒՆՆԵՅ : Ruth Klassen

ՕՅՆԱՅԿԱՅԻՆՆԱ : ԻՆՅԵՅՅԵՕՅ ՈՁԿԵՅՈՒՆ

ՓՁՅՅԻՅՅ ԾՈՒԾԵ : ԵՂՓՁՅՅ. ԲՅՅ. ԵՂՓ ՈՅՆԵՈՒՅՐ

www.M1914.org

©2024 Bible for Children, Inc.

License: Noa golpo do copy arem print dareaka,
menkhan akhrin do bam akhrin dareaka.



Արօժ օրը Արօժ Անտառ.Է Առնառնի
ռննառնը Առնառնի Առն Բռն.Առն Զ
Առնառնի Բռն Ի Բռնի Առնառն
Կռն Առնառնի Կռն Զ Զռնառն
Առնառն Առնառն Բռն Կռն Բռն.Առն
Առնառն Առնառն Զռն Զռն Զռն
Զռնառն, Կռն Առն.Առն Բռն
Առնառնի Առնառն Կռն Զռն
Բռն Զռն Զռն Զռն Զռն Զռն
Առնառն Զռն Զռն Զռն Զռն
Առն Զռն Զռն Զռն Զռն Զռն



උනට්‍යලෙප්, උතඛනචනචනචනචන ටෑඉ ටලෙච.ඛචන., උච ටඉ
ඉඛඛඉ ඛචනචන ඉඉඉඉ ඉඉ ඛචනච උනච උතඛනචනච. න.චච
චන.ඛච චඉචනඉ චන.ඉචනඉඉ ඉඉඉඉ | “නච ඉචනඉ ඉච
උනච චන.ඉඉඉ ඉඉ උඉඉඉඉ න ?” උතඛනච

චනචන උනට්‍යලෙප් ඉ ඉඉඉඉඉඉ | නච නච
ඛචච ඛඉඉ චඉ චඉඉඉ ඛචනඉඉ ඉඉඉඉ,
“ඉඉඉඉ ඉඉ නච නච චන.ඉඉඉ ඉඉඉ
ඛචනච චඉ චඉඉඉ නචනඉඉ |” ඛචච
ඉඉඉඉඉ චනචනච

ඉඉඉඉ ඛචනච |



ଧର୍ମର ଲକ୍ଷଣ ହେଉଛି ଧର୍ମର
ଠିକ୍‌ପାଠକରୁ ଧର୍ମର
ଠିକ୍‌ପାଠକରୁ ଧର୍ମର
ଠିକ୍‌ପାଠକରୁ ଧର୍ମର
ଠିକ୍‌ପାଠକରୁ ଧର୍ମର
ଠିକ୍‌ପାଠକରୁ ଧର୍ମର
ଠିକ୍‌ପାଠକରୁ ଧର୍ମର
ଠିକ୍‌ପାଠକରୁ ଧର୍ମର
ଠିକ୍‌ପାଠକରୁ ଧର୍ମର
ଠିକ୍‌ପାଠକରୁ ଧର୍ମର





ԱՇԽԱՅԻ ԿՅՈՒՆԵՐՔ Շ
ԿՇԻՇՆՇԵՅ, ԱՂԿՂ ՅՈՒՆՂԵ ՇԵՅԸ
ՇՅԻՅՅ ԿՅՐՅԻ ԵՅ ԿՅՈՒՆԵՐՔ
ԿՅՈՒՅՅՆՇ ՈՍՇԱՅ ԵՇՇՅ
ԵՅՅՅԸ Ի ՅՆ ԿՅՈՒՆԵՐՔ ԱՂԿՂ
ԿՇՐՅ ՇՇԸՅԸ, ԿՂՆԱՅԵՈՅՈՅՈՅ
ԵՅԵՅ ՈՍՂՂՈՂՆ ԵՍՅԻ ԅԵԸ ԿՅՅ
ՈՅԸ ՈՅՅՅՅՅՅՅ ՅԵՅՅՅՅ ԵՅՅՅ Ի
ԵՍՅ.ՔՂ ԿՂՇՅ ԿՅՅ ՈՅ.ԵՂ
ԿՇԵՅԸՅ, ԿԵՂ ԱՅՐՅ ԵՍՅԻ
ԿՅՈՂՂՂՅԸ Ի ԿԵՂ ՈՍՂՂՂԵՅ ԿՅՅ
ՈՅՂՂՂՂՂՂՂ ՐՅՂՂՂՂ ԵՅՅԻՅԸ Ի
ԿԵԵՅ ՇՅՅՅՅՅ ՈՍՂՂՂՂ ՐՇԵՅ
ՅՂՅ ԵՇՇՇԸՅ Ի ԿՂՆԱՅԵՈՅՈՅՈՅ
ՔՅ.Ը ԵՇՇ Յ, "ՈՇՆՇՇՅ ՐՇ ԵՅԸ
ԿՅՅՅՅՅՅՅՅ, ՅՇՇՅՅՅ ՅՇ
ԵՅԸ ՇՇ ԿԵՂ ԵՅՅԻՅԸ Ի"



උනමුත් ඔබට දන්නවා, උදාහරණයක්. මම දන්නේ උනමුත්
ආදාම බවට එනවා දන්නවා නම් නි.ආදාමයන් නි.නි. දන්නවා ।
නි.නි. දන්නවා නි.නි. දන්නවා, මනුෂ්‍යයන් නි.නි. දන්නවා



උදාහරණයක් උනමුත් නි.නි. දන්නවා
දන්නවා මනුෂ්‍යයන් ।
නි.නි. දන්නවා බවට එනවා
නි.නි. දන්නවා මනුෂ්‍යයන්
නි.නි. දන්නවා මනුෂ්‍යයන්
නි.නි. දන්නවා නි.නි. දන්නවා
නි.නි. දන්නවා නි.නි. දන්නවා ?
නි.නි. දන්නවා, දන්නවා ।



Արփոս պիտանիք պիտի օրհնուի. Էթիպոսիցիսը երևում
Արփոս Լոս 2 Օռնաշի երևի, շուտից գնօրհն Գորհիցից,
Կեր ղերիցից Լոսիցից եր Լոսիցից Կիցից Բիցից երևի :



ՊԵՇԵՆ ԻՊԵՇՆԱՅ ԲՅՈՒՆԵՐՅԱՅ ԱՂԵՐՅԱՅ ԱՅՈՒՆ ԱՅԵՆԱՅԸ, ԿԵՂ ԴՂ
ԼԿԱՅՕՇ ԽՈՂԵՆ ԱՅՈՒՆԵ ԱՅՈՂԵ, ԵՅՐԴԵՅՕՅ Շ ԲՅՈՒՆԵՇԵ ՅՈՂ Ի
ԱՅԵՂ ԿԵՂ ԴՂ ԼՅՅՅՇ ՕՅՊԵՅՈՒ ԱՅԵՆԱՅԸՅ ՅՈՂ ՅՈՂ ԴՂՇ ԵՅՈՂԴՂՅ
ՇԵՈՇԸՇԵՅՅ ՅՐՇԵՅ ՅՊԵՇԵՅՂԵ ԵՅՕՂԲՇ ԱՅԸ ԵՅԵՆԱՅԸՅ ՅՈՂ Ի

ԴԵԱՅՈՒ.Ե ԱՅԵՂ ԴՂ ՅՈՒ ԴՂ ԵՅՈՇԸՅ, ՕՅՈՇ ՅՊԵՇԵՅ
ՅՐՇՂԵ ԵՅՕՂԵՇ ԱՅԸԿԵ ՅՈՂ ՅՈՂ ՅՐՇԵՅՅՅՅԵ ԵՅՕՂ
ԵՅՈՒԱՂԵՇ ԵՅՈՒԱՂԵՅՇ Ի ԱՅՕՅ ԴԼԿՅՅՇՐԴԸՅ

ԱՅԵՅՅ ԱՇԵՅՅԵ
ՅԵՅՈՅՅՅԵ
ԱՅԵՅՅ ՂՇՐԵՇԵՅ



ԵՅՅՅՅԵ, ԿԵԵԿ ԵՅ
ԵՅՅՈՅՅՅԵ ՇԵՅՅՅ
ՅՈՂ ՅԵՅՈՂ ԴԿՅՅՅ
ԵՅՅՅԵՅՅ
ԵՅՅՅՅՅՅՅՅՅՅՅ Ի



ඌප්පැලනෝ ණය අප්පෝ පනිඉනි හදෙ නල, මුදුනද
මුදු ඉනිමඉදු හනනි නිනි මහිඉදු ඉනිම මනදි මනල
මනනදි පදුනි । “නඉ නිමනදි මනිඉ උදුඉනි මනිඉ මුදුමන නිඉ

උන.දුදුනඉ මනිඉ මනිඉ හනඉ
නිමනනිමනි !” ඌප්පැලනෝ
නි පනි.ල හදෙ නල । “නඉ
නිම උඉඉම උනිමනිඉනි.
අනිමන මනඉ මනි
නිමනිනි.ඉ !” ඉනිමඉදු
මනිඉනි නිම හදෙ නි ।
“මනිමන උනිමනිමනිමනි
නිම නඉනදි මනිමන
ඉනිමනනිමනිඉනි ।
මුදුනදි මුදු මනනි
මහිඉදු උනිමනිඉනි.
මනදි හනිනි !”





గణ. 020204 420424 420424 420424 420424 420424
 420424 420424 420424 420424 420424 420424
 420424 420424 420424 420424 420424 420424

420424 420424 420424 420424
 420424 420424 420424 420424
 420424 420424 420424 420424
 420424 420424 420424 420424



බන්ධන උනමට ධනාත්‍ය පදනමක් නොමැති, ඒවායේ පැහැදිලි ඉතිහාසයක් නොමැති
ආකාරයට බන්ධන උපදෙස් නොමැතිව මෙම නව ම ධනාත්‍ය ධනාත්‍ය
පදනමක් । ඒවා ඉතිහාසයට නොමැතිව. එම උනම ම ධනාත්‍ය
බන්ධනක් । ධනාත්‍ය.ම ධනාත්‍යට මෙම ධනාත්‍ය ඉතිහාසය ධනාත්‍ය බන්ධන

ධනාත්‍ය. ධනාත්‍ය, ධනාත්‍ය ධනාත්‍ය
ධනාත්‍යට ධනාත්‍ය.ම ධනාත්‍ය ඉතිහාසය
එම ධනාත්‍ය බන්ධනක් । "ධනාත්‍ය ධනාත්‍ය
ධනාත්‍ය ඉතිහාසය ධනාත්‍යට නොමැති, ධනාත්‍ය.ම
ධනාත්‍යට ?" උනම ම බන්ධන. බන්ධන
ධනාත්‍යට ධනාත්‍ය ධනාත්‍ය. ධනාත්‍ය
ධනාත්‍ය ඉතිහාසය ධනාත්‍ය
ධනාත්‍ය ධනාත්‍ය
බන්ධනක් ।



ආනන්දය උනන්දු උනන්දු හඬන න.ආ උනන්දු 02 ඉන්ද්‍රිය
ආනන්දය ඉන්ද්‍රිය | නිති ආනන්දය 22, ඉන්ද්‍රිය නිති
ආනන්දය ආනන්දය ආනන්දය ආනන්දය ආනන්දය. ආනන්දය නිති | ආනන්දය
ආනන්දය ආනන්දය ආනන්දය ආනන්දය ආනන්දය ආනන්දය ආනන්දය
ආනන්දය ආනන්දය ආනන්දය ආනන්දය ආනන්දය ආනන්දය ආනන්දය



ମନମୁଖ



